



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1982 අංක 28 දරන
ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පනත

[සහතිකය සටහන් කළේ 1982 අගෝස්තු මස 11 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1982 අගෝස්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල: ශත 65 සි

නැපැල් ගාස්තුව: ශත 50 සි

1982 අංක 28 දරන ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පනත

[සාමාන්‍ය සටහන් කළේ 1982 අගෝස්තු මස 11 වන දින]

එල්. ඩී.—ඔ. 19/82.

ග්‍රාමෝදය මණ්ඩල අරමුදල යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් ඇති කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, එහි පරමාර්ථය හා බලතල නිශ්චය කිරීමට සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1982 අංක 28 දරන ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රතිකූල කාමය.

2. (1) (මෙහි මින් මතු “අරමුදල” යනුවෙන් සඳහන් කරනු ලබන) “ග්‍රාමෝදය මණ්ඩල අරමුදල” යනුවෙන් හැඳින්වෙන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු ය.

ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පිහිටුවීම.

(2) (1) වන උපවගන්තියෙන් අරමුදල වෙත පැවරී ඇති කාර්යයන් ඒ අරමුදල පුද්ගල මණ්ඩලයක් විය යුතු අතර, ඊට අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් තිබිය යුතු ය. තව ද එම කාර්යයන් නඩු පැවරීම ද එයට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කරනු ලැබිය හැකිය.

3. (1) අරමුදලෙහි පරිපාලනය, කළමනාකරණය සහ පාලනය මෙහි මින් මතු විධිවිධාන සලසා ඇති පරිදි සංස්ථාපනය කරන ලද පාලක මණ්ඩලයක් වෙත පවරනු ලැබිය යුතු ය.

අරමුදලේ පාලක මණ්ඩලය.

(2) (මෙහි මින් මතු “මණ්ඩලය” යනුවෙන් සඳහන් කරනු ලබන) අරමුදලේ පාලක මණ්ඩලය—

- (අ) මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු අමාත්‍යවරයාගෙන්;
- (ආ) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගෙන්;
- (ඇ) සංස්කෘතික කටයුතු විෂයය භාර අමාත්‍යවරයාගෙන්;
- (ඈ) කෘෂිකර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයාගෙන්;
- (ඉ) අධ්‍යාපන විෂයය භාර අමාත්‍යවරයාගෙන්;
- (ඊ) සමාජ සේවා විෂයය භාර අමාත්‍යවරයාගෙන්;
- (උ) ග්‍රාම සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයාගෙන්;
- (ඌ) ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයාගෙන්;
- (එ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයාගෙන්;

(ඒ) අමාත්‍යවරයාගේ ලේකම්වරයාගෙන්;

(ඔ) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්; සහ

(ඔ) පත් කරනු ලැබූ දින සිට අවුරුදු තුනක කාලයක් දුරය දැරිය යුතු වූ ද නැවත පත් කිරීම සඳහා සුදුස්සන් වන්නා වූ ද, (මෙහි මින් මතු “පත් කළ සාමාජිකයන්” යනුවෙන් සඳහන් කරනු ලබන්නා වූ ද) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු ය.

(3) මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් ක්‍රියා කිරීමට සුදුසු තැනැත්තකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු ය.

(4) මණ්ඩලයේ යම් පත් කළ සාමාජිකයකු ඉවත් කිරීම අවස්ථානුකූල යයි අමාත්‍යවරයා සලකන්නේත් ඒ සඳහා හේතු නොදක්වා ඒ සාමාජිකයා ඉවත් කිරීම අමාත්‍යවරයා විසින් කරනු ලැබිය හැකි ය.

(5) අමාත්‍යවරයා වෙත ලිපියක් යැවීමෙන් පත් කළ සාමාජිකයා කුට ඕනෑම අවස්ථාවක දී ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය.

(6) මණ්ඩලයේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් හතර දෙනකු විය යුතු ය.

(7) මණ්ඩලයේ රැස්වීම් සහ ඒ රැස්වීම්වල දී කටයුතු කරගෙන යාම පිළිබඳ කාර්ය පටිපාටිය මණ්ඩලය විසින් (8) වන උපවගන්ති සේ විධිවිධානවලට යටත්ව විධිමත් කරනු ලැබිය හැකි ය.

(8) මණ්ඩලයේ සාමාජිකයන් අතර පුරප්පාඩුවක් පැවතුන ද මණ්ඩලය විසින් ක්‍රියා කරනු ලැබිය හැකි ය.

අරමුදලේ
මුද්‍රාව.

4. අරමුදලෙහි මුද්‍රාව—

(අ) මණ්ඩලය විසින් කලින් කල තීරණය කරනු ලබන තැනැත්තන්ගේ භාරයෙහි තිබිය යුතු ය;

(ආ) මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයකට වෙනස් කරනු ලැබිය හැකි ය; තවද

(ඇ) මණ්ඩලයේ අනුමතය ඇතිව සහ තමන් ඉදිරිපිට දී මුද්‍රාව තැබූ බවට සාධන පත්‍රයෙහි හෝ ලේඛනයෙහි අත්සන් තැබිය යුතු මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ඉදිරිපිට දී හැර කිසිදු සාධන පත්‍රයකට හෝ ලේඛනයකට මුද්‍රා තබනු නොලැබිය යුතු ය.

ශ්‍රාමෝදය
මණ්ඩලයක
බලතල.

5. වෙනත් යම් නීතියකින් ශ්‍රාමෝදය මණ්ඩල වෙත පවරා ඇති බලතල කිසිවකට අමතරව, සෑම ශ්‍රාමෝදය මණ්ඩලයක්ම වෙන, ඒ ශ්‍රාමෝදය මණ්ඩලය පිහිටුවා ඇති ප්‍රදේශය සම්බන්ධ යෙන්, පහත දැක්වෙන බලතල ඇත්තේ ය:—

(අ) ශ්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉවහල් වන වැඩ කිසිවක් භාර ගැනීම;

(ආ) ගමෙහි සමාජ ශුභසිද්ධිය, සංස්කෘතික හා ප්‍රජා සංවර්ධනය සඳහා ඉවහල් වන වැඩ කිසිවක් භාර ගැනීම; සහ

(ඇ) 1980 අංක 35 දරන සංවර්ධන සභා පනත යටතේ සංවර්ධන සභා වෙත පවරා ඇත්තා වූ ද මෙහි උපලේඛනයෙහි දක්වා ඇත්තා වූ ද විෂයයන්ට අදාළ වැඩ කිසිවක් භාර ගැනීම:

එසේ වුව ද, ඒ බලතල, 1980 අංක 35 දරන සංවර්ධන සභා පනතින් හෝ වෙනත් යම් නීතියකින් ආණ්ඩුව වෙත සහ සංවර්ධන සභා වෙත පවරනු ලැබූ බලතලවලට අමතරව විනා ඒවා හිත වන පරිදි නොවිය යුතු ය.

6. 5 වන වගන්තියෙන් ග්‍රාමෝදය මණ්ඩල වෙත පවරනු ලැබූ බලතල කිසිවක් ක්‍රියාත්මක කිරීමේදී යම් ග්‍රාමෝදය මණ්ඩලයක් විසින් ආරම්භ කරන ලද යම් වැඩක් හෝ ව්‍යාපෘතියක් කර ගෙන යාම සඳහා එම ග්‍රාමෝදය මණ්ඩලයට මූල්‍ය සහ අනෙකුත් ආධාර ප්‍රදානය කිරීම අරමුදලේ පරමාර්ථය වන්නේ ය.

අරමුදලේ පරමාර්ථය.

7. (1) අරමුදලේ පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ හෝ හිතකර වන්නා වූ හෝ ආනුෂංගික වන්නා වූ සියලු ක්‍රියා අරමුදලේ නාමයෙන් කිරීමේ බලය, මේ පනතේ සහ වෙනත් යම් නීතියක විධිවිධානවලට යටත්ව, මණ්ඩලයට ඇත්තේ ය.

මණ්ඩලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය.

(2) (1) වන උපවගන්තියෙන් පැවරී ඇති බලතලවල ව්‍යාප්තියට භානියක් නොමැතිව, පහත සඳහන් බලතල ක්‍රියාත්මක කිරීම සහ කර්තව්‍යයන් ඉටු කිරීම මණ්ඩලය විසින් කරනු ලැබිය යුතු ය:—

(අ) දේශීය හෝ විදේශීය සම්භවයන්ගෙන් අරමුදලේ සපයා ගැනීම හෝ මුදලින් හෝ භාණ්ඩ වශයෙන් ප්‍රතිපාදන ලබාගැනීම, තැනි හෝ ප්‍රදාන ලබා ගැනීම;

(ආ) වංචල හෝ නිශ්චල දේපල අත්කර ගැනීම, දැරීම, බද්දට හෝ උකසට ගැනීම හෝ දීම, ඔබ්පනය කිරීම හෝ විකිණීම හෝ අන් ලෙසකින් බැහැර කිරීම;

(ඇ) අරමුදලේ පරමාර්ථ ව්‍යාප්ත කිරීම සඳහා මුදල් රැස් කිරීම පිණිස ආණ්ඩුවේ අනුමතය ඇතිව ලොතරැයි පැවැත්වීම;

(ඈ) තරඟ පැවැත්වීම සහ එවැනි කිසියම් තරඟයකට සහභාගි වන ග්‍රාමෝදය මණ්ඩලයකට, එහි යම් සාමාජිකයකුට හෝ වෙනත් යම් තැනැත්තකුට තැනි, සහතික සහ වෙනත් ස්වභාවයේ පිළිගැනුම් ප්‍රදානය කිරීම;

(ඉ) අරමුදලේ බලතල ක්‍රියාත්මක කිරීම, කර්තව්‍යයන් හා කාර්යයන් ඉටු කිරීම සහ අරමුදලේ පරමාර්ථ ක්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය වන සියලු ගිවිසුම්වලට සහ එකඟ වීම්වලට කෙළින්ම හෝ නිලධාරීන් සහ සේවකයන් නැතහොත් මණ්ඩලය විසින් එම සඳහා ලියවිල්ලකින් බලය පවරන ලද අනුයෝජනයන් මගින් ඇතුළත් වීම සහ එම ගිවිසුම් සහ එකඟවීම් ඉටු කිරීම;

(ඊ) අරමුදලට අයත් මුදල් නීතියෙන් අවසර දී ඇති ආයෝජන වලින් කිසියම් ආයෝජනයක ආයෝජනය කිරීම සහ එම ආයෝජන ආපසු ලබා ගැනීම, නැවත ආයෝජනය කිරීම, වෙනස් කිරීම සහ එම ආයෝජනවලින් උපචිත වන ආදායම එකතු කර ගැනීම;

(උ) අරමුදලේ ක්‍රියාකාරිත්වය, යම් ග්‍රාමෝදය මණ්ඩලයකට දෙන ලද යම් මුදල් පිළිබඳ මූල්‍ය පාලනය සහ එයට අදාළ ගිණුම් කාර්ය පටිපාටිය, අරමුදලෙන් මූල්‍ය රහස් වෙනත් යම් අධාර සඳහා ග්‍රාමෝදය මණ්ඩල විසින් ඉල්ලුම් කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සහ අර

මුදල විසින් ග්‍රාමෝදය මණ්ඩලවලට ප්‍රදානය කරනු ලබන මුදල හෝ වෙනත් යම් ආධාර නිසි ලෙස යොදා ගන්නා බවට සහතික වීම පිණිස නියම කළ යුතු කොන්දේසි හා සම්බන්ධ සියලු කාරණාවලට අදාළව රීති සෑදීම;

(උ) මේ පනතේ විධිවිධානවලට යටත්ව, අරමුදලේ නිලධාරීන් සහ සේවකයන් පත් කිරීම, සේවයෙහි නියුක්ත කිරීම සහ ඔවුන්ට පාරිශ්‍රමික ගෙවීම, එහි සේවා නියුක්තයන්ගේ පත්වීම්, උසස් කිරීම්, පාරිශ්‍රමික සහ විනය පාලනය සහ එම සේවා නියුක්තයන්ට නිවාඩු සහ වෙනත් ප්‍රතිලාභ සැලසීම පිළිබඳව රීති සෑදීම; සහ

(එ) අරමුදලේ පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය යයි හෝ හිතකර යයි මණ්ඩලය සලකන වෙනත් ක්‍රියා සහ දේවල් කිරීම.

ආණ්ඩුව විසින් පිරිනමනු ලබන ප්‍රතිපාදන.

8. (1) මේ පනත ආරම්භ වන දිනයෙන් පසු ගැනිණාක් ඉක්මණින් අරමුදලේ ආරම්භක ප්‍රතිපාදනය වශයෙන් ආණ්ඩුව විසින් රුපියල් දස ලක්ෂයක ගෙවීමක් කළ යුතු ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් ආරම්භක ප්‍රතිපාදනයට අමතරව අරමුදලෙහි අරමුණු සහ පරමාර්ථ ඉෂ්ට කර ගැනීමේ කාර්යය සඳහා ආණ්ඩුව විසින් කලින් කල අරමුදල වෙත ප්‍රතිපාදන සලසනු ලැබිය හැකි ය.

අරමුදල වෙත ඇතුළු මුදල් පැවරීම.

9. ලංකා බැංකුවෙහි “ග්‍රාමෝදය මණ්ඩල අරමුදල” නමින් හැඳින්වෙන ගිණුමේ බැරට තිබෙන්නා වූ ද—

(අ) ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා විසින් පිරිනමන ලද රුපියල් පනස් දහසකින්; සහ

(ආ) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ “සෙවන” අරමුදල විසින් පිරිනමන ලද රුපියල් හතළිස්පන් ලක්ෂයකින් සමන්විත වන්නා වූ ද මුදල මේ පනත ආරම්භ වන දිනයෙහි සිට අරමුදල වෙත පවරනු ලැබිය යුතු ය.

අරමුදල වෙත කරනු ලබන ගෙවීම්.

10. අරමුදල වෙත—

(අ) 7 (2) වන වගන්තිය යටතේ එකතු කරන ලද මුදල් හෝ ලැබුණු වූ ප්‍රතිපාදන, තැගි හෝ ප්‍රදාන හෝ ලැබුණු වූ හෝ එකතු කරගනු ලැබූ වූ මුදල්;

(ආ) ආණ්ඩුව විසින් 8 වන වගන්තිය යටතේ ගෙවන ලද ආරම්භක ප්‍රතිපාදනය සහ ආණ්ඩුවෙන් ලැබුණු එවැනි වෙනත් ප්‍රතිපාදන;

(ඇ) 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර අරමුදල වෙත පවරන ලද මුදල්; සහ

(ඈ) ආයෝජනවලින් ලැබෙන යම් ආදායමක් හෝ අරමුදල වෙත ලැබිය යුතු වෙනත් මුදල් ගෙවනු ලැබිය යුතු ය.

11. අරමුදලෙන්—

(අ) අරමුදලෙහි ක්‍රියාකාරීත්වය, පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වියදම්;

අරමුදලෙන් කරනු ලබන ගෙවීම්.

(ආ) නිලධාරීන්ට, සේවකයන්ට සහ වෙනත් සේවා නියුක්තයන්ට වැටුප් ගෙවීම; සහ

(ඇ) අරමුදලේ පරමාර්ථ ක්‍රියාවේ යෙදවීමේ සහ මේ පනත යටතේ එහි බලතල ක්‍රියාත්මක කිරීමේ සහ කර්තව්‍යයන් ඉටු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය යයි මණ්ඩලය විසින් අනුමත කරනු ලබන වෙනත් සියලු ගෙවීම් කරනු ලබිය යුතු ය.

12. (1) අරමුදලේ ආදායම සහ වියදම් පිළිබඳව සහ වෙනත් සියලු ගණදෙකු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත් පවත්වා ගෙන යාමට මණ්ඩලය විසින් සැලැස්විය යුතු ය.

ගිණුම් සහ විගණනය.

(2) එක් එක් වර්ෂයේ දෙසැම්බර් මස 31 වනදාට පවත්නා තත්ත්වය අනුව මණ්ඩලයේ පොත් තුලනය කිරීමට ද පළමු සඳහන් කළ දිනය දක්වා ආදායම් සහ වියදම් පිළිබඳ ගිණුමක් සහ අරමුදලෙහි වත්කම්වල සහ බැරකම්වල සාරාංශයක් ඇතුළත් ශේෂ පත්‍රයක් ඊළඟ මාර්තු මාසයේ 31 වන දිනට පෙර පිළියෙල කිරීමට ද මණ්ඩලය විසින් සැලැස්විය යුතු ය.

(3) ආදායම සහ වියදම් පිළිබඳ ගිණුම සහ ශේෂ පත්‍රය, මණ්ඩලය විසින් යෝජනා සම්මුතියක් මගින් එය අත්සන් කිරීමට බලය පවරන ලද මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් අත්සන් කරනු ලබිය යුතු ය.

(4) අරමුදලේ ගිණුම්, විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවට අනුව වර්ෂයක් පාසා විගණනය කරනු ලබිය යුතු ය.

13. අරමුදලේ මුදල් වර්ෂය ලීන් වර්ෂය විය යුතු ය.

අරමුදලේ මුදල් වර්ෂය.

14. (1) අරමුදල විසින් බඩු කිසිවක් ආනයනය කිරීම අරමුදලේ අරමුණු සහ පරමාර්ථ ව්‍යාප්ත කිරීම සඳහා හිතකර යයි අදහස් කරනු ලැබුවහොත් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් ඒ බඩු සම්බන්ධයෙන් යම් රේගු බද්දක් ගෙවීමෙන් අරමුදල නිදහස් කරනු ලබිය හැකි ය.

ඇතැම් තීරු සහ බදු ගෙවීමෙන් අරමුදල නිදහස් කිරීම.

(2) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බදු හෝ ධන බදු කිසිවක් ගෙවීමෙන් අරමුදල නිදහස් විය යුතු ය.

(3) යම් තැනැත්තකු අරමුදල වෙත තැන්ගස් දෙනු ලබන අවස්ථාවක, ඒ තැන්ගේ මුළු වටිනාකමෙහි ප්‍රමාණයට 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ තැන් බද්ද ගෙවීමෙන් ඒ තැනැත්තා නිදහස් විය යුතු ය.

(4) යම් තැනැත්තකු අරමුදල වෙත ප්‍රදානයක් කරනු ලබන අවස්ථාවක ඒ ප්‍රදානය 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ කාර්ය සඳහා අනුමත වියදමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ ප්‍රදානයේ මුළු වටිනාකම වෙනුවෙන් ඒ පනත යටතේ සහනය ලැබීමට ඒ ප්‍රදානය කරන තැනැත්තා හිමිකම් ලැබිය යුතු ය.

(5) රේගු ආඥාපනතේ හෝ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ අවස්ථාවෝචිත පරිදි පටහැනිව කුමක් සඳහන් ව ඇත ද, මේ වගන්තියෙහි විධිවිධාන බලපැවැත්විය යුතු ය.

රජයේ
නිලධාරීන්
සහ පළාත්
පාලන
සේවයෙහි
සාමාජිකයන්
අරමුදලට
පත් කිරීම.

15. (1) මණ්ඩලයේ ඉල්ලීම පිට රජයේ සේවයේ නියුක්ත යම් නිලධාරියකු ඒ නිලධාරියාගේ සහ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව ඒ මණ්ඩලය විසින්, එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලැබිය හැකි කාලසීමාවක් සඳහා අරමුදලේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කිරීම හෝ එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කිරීම හෝ කරනු ලැබිය හැකි ය.

(2) රජයේ සේවයෙහි නියුක්ත යම් නිලධාරියකු අරමුදලේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලබන අවස්ථාවක, 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ තැනැත්තාට සහ ඒ තැනැත්තා සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

(3) රජයේ සේවයේ නියුක්ත යම් නිලධාරියකු අරමුදලේ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලබන අවස්ථාවක, 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ තැනැත්තාට සහ ඒ තැනැත්තා සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

(4) නිශ්චිත කාල සීමාවක් ආණ්ඩුවට සේවය කිරීමට එකඟ වන ගිවිසුමකට ආණ්ඩුව සමඟ එළඹ ඇති යම් තැනැත්තකු මණ්ඩලය විසින් සේවයෙහි යොදවනු ලබන අවස්ථාවක ඒ තැනැත්තා අරමුදල යටතේ සේවය කරන යම් කාල සීමාවක් ඒ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා, ආණ්ඩුවට කරනු ලබන සේවයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

(5) මණ්ඩලයේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයෙහි යම් සාමාජිකයකු හෝ යම් පළාත් පාලන ආයතනයක වෙනත් යම් නිලධාරියකු තැනහොත් සේවකයකු හෝ අවස්ථාවෝචිත පරිදි ඒ සාමාජිකයාගේ, නිලධාරියාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ, ඒ පළාත් පාලන ආයතනයේ හෝ කැමැත්ත ඇතිව මණ්ඩලය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාල සීමාවක් සඳහා, අරමුදලේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කිරීම හෝ මණ්ඩලය සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ එම පළාත් පාලන ආයතනය එකඟ වන විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් වූ අයිති වාසිකම් පිළිබඳ කොන්දේසි හා නියමයන් ද ඇතුළු නියමයන් හා කොන්දේසි මත අරමුදලේ කාර්ය මණ්ඩලයට එවැනි කැමැත්ත ඇතිව ස්ථිරව පත් කිරීම හෝ කරනු ලැබිය හැකිය.

(6) (5) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාර යම් තැනැත්තකු අරමුදලේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලබන අවස්ථාවක, ඔහු ඒ කාර්ය මණ්ඩලයේ සෙසු කවර හෝ සාමාජිකයකු යටත් වන විනය පාලනයට ම යටත් විය යුතු ය.

16. (1) මණ්ඩලයේ යම් සාමාජිකයකු විසින් හෝ මේ පනතේ කාර්ය සඳහා පත් කරන ලද අරමුදලේ යම් නිලධාරියකු, සේවකයකු හෝ අනුයෝජිතයකු විසින් මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධානය පිට හෝ සඳහා වශයෙන් කරන ලද නැතහොත් කරන ලද සිද්ධි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය.

මණ්ඩලයේ
සාමාජිකයන්
සහ
අරමුදලේ
නිලධාරීන්
යනාදීන්
පනත යටතේ
නඩු පවරනු
ලැබීමෙන්
ආරක්ෂා
කිරීම.

(2) අරමුදල විසින් හෝ අරමුදලට විරුද්ධව හෝ යම් අධිකරණයක පවරන ලද සිවිල් හෝ අපරාධ නඩුවක දී අරමුදලට දරන්නට සිදු වූ යම් වියදමක් අරමුදලින් ගෙවිය යුතු අතර, එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අරමුදල වෙත ගෙවනු ලබන හෝ අරමුදල විසින් අය කර ගනු ලබන යම් ගාස්තු අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

(3) (1) වන උපවගන්තියේ සඳහන් යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධාන මත කරන ලද නැතහොත් කරන ලද සිද්ධි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව යම් අධිකරණයක පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී ඔහු විසින් දරන ලද යම් වියදමක්, ඒ ක්‍රියාව සඳහා වශයෙන් කරන ලද ක්‍රියාවක් බව ඒ අධිකරණය තීරණය කළහොත් ඒ වියදම ඔහු විසින් ඒ සිවිල් හෝ අපරාධ නඩුවේ දී අය කර ගනු ලැබුවේ නම් මිස, අරමුදලින් ඔහු වෙත ගෙවනු ලැබිය යුතු ය.

17. අරමුදලට විරුද්ධව පවරනු ලබන නඩුවක දී, මණ්ඩලයේ යම් සාමාජිකයකුට විරුද්ධව හෝ අරමුදලේ යම් නිලධාරියකුට නැතහොත් සේවකයකුට විරුද්ධව හෝ ඔහුගේ දේපලට විරුද්ධව හෝ කිසිම පිරි ආඥාවක් නිකුත් කරනු නොලැබිය යුතු ය.

අරමුදලේ
සාමාජිකයකුට
හෝ ඒ
සාමාජිකයකුගේ
දේපලට
හෝ
විරුද්ධව
පිරි ආඥාවක්
නිකුත් නොකළ
යුතු බව.

18. අරමුදලේ සියලු නිලධාරීන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය.

අරමුදලේ
නිලධාරීන්
සහ
සේවකයන්
දණ්ඩ නීති
සංග්‍රහය
යටතේ රජයේ
සේවකයන්
ලෙස සලකනු
ලැබිය යුතු
බව.

අල්ලස්
පනතේ
අර්ථානුකූලව
අරමුදල උප
ලේඛනයෙන්
පායනනයක්
ලෙස සලකනු
ලැබිය යුතු
බව.

අර්ථ
නිරූපණය.

19. අල්ලස් පනතේ අර්ථානුකූලව, අරමුදල උපලේඛනයෙන්
ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර එ් අනුව එ් පනතේ
විධිවිධාන අදාළ විය යුතු ය.

20. පද සම්බන්ධයෙන් අනුකර්මයක් අවශ්‍ය වුවහොත් මිස, මේ
පනතෙහි—

“ලංකා බැංකුව” යන්නෙන් ලංකා බැංකු ආඥාපනත මගින්
පිහිටුවන ලද ලංකා බැංකුව අදහස් වේ;

“සංවර්ධන සභාව” යන්නෙන් 1980 අංක 35 දරන සංවර්ධන
සභා පනත යටතේ පිහිටුවන ලද සංවර්ධන සභාවක්
අදහස් වේ;

“ග්‍රාමෝදය මණ්ඩලය” යන්නෙන් 1981 අංක 45 දරන පනත
මගින් සංශෝධිත 1980 අංක 35 දරන සංවර්ධන සභා
පනතේ 17අ වගන්තිය යටතේ පිහිටුවන ලද කිසියම්
ග්‍රාමෝදය මණ්ඩලයක් අදහස් වේ;

“අමාත්‍යවරයා” යන්නෙන් පළාත් පාලන විෂයය හාර අමාත්‍ය
වරයා අදහස් වේ;

“ජාතික නිවාස සංවර්ධන අධිකාරිය” යන්නෙන් 1979 අංක 17
දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පනත මගින්
පිහිටුවන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අදහස්
වේ.

උපලේඛනය

(5 වන වගන්තිය)

විෂයයෝ :

- (i) ගොවිජන සේවා
- (ii) කෘෂි කර්මාන්තය
- (iii) සත්ව පාලනය
- (iv) සමුපකාර සංවර්ධනය
- (v) සංස්කෘතික කටයුතු
- (vi) අධ්‍යාපනය
- (vii) රැකියා රක්ෂා
- (viii) ධීවර කටයුතු
- (ix) ආහාර
- (x) පොදු සේවා
- (xi) නිවාස
- (xii) වාරිකර්මාන්ත (අත්තන දිස්ත්‍රික්ක ස්වයංවයෝ නොවන);
- (xiii) ඉඩම් පරිහරණය සහ ඉඩම් නිරවුල් කිරීම
- (xiv) ග්‍රාම සංවර්ධනය
- (xv) සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත